



විදේශ විනිමය දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ 2021 අංක 21 දරන විධානයන්

විශේෂ තැන්පතු ගිණුම පිළිබඳ බලයලත් වෙළෙඳුන් වෙත නිකුත් කරන විධානයන්

2020 අප්‍රියෙල් මස 08 දිනැති අංක 2170/4 දරන රජයේ ගැසට් පත්‍රයෙහි (අනිවිශේෂ) පළ කරන ලද නියෝග, 2020 ජූලි 01 දිනැති අංක 2182/32, 2020 ඔක්තෝබර් 06 දිනැති අංක 2196/22 සහ 2021 අප්‍රියෙල් 07 දිනැති අංක 2222/37 දරන රජයේ ගැසට් පත්‍රවල (අනිවිශේෂ) පසුව පළ කරන ලද නියෝග (නියෝග) සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි (පනත) 9 වන වගන්තිය ප්‍රකාරව, පහත කොන්දේසිවලට යටත්ව, දේශීය බැංකු ඒකකයෙහි විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමට සහ පවත්වාගෙන යාමට බලයලත් වෙළෙඳුන් හට අවසර ලැබේ.

2. සුදුසුකම් ලත් තැනැත්තන්

- (අ) ශ්‍රී ලංකාවේ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික ශ්‍රී ලාංකික පුද්ගලයින්;
- (ආ) ද්විත්ව පුරවැසිභාවය ලබාගත් පුරවැසියන්;
- (ඇ) ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති වෙනත් රටවල පුරවැසියන්;
- (ඈ) ශ්‍රී ලංකාවේ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික විජාතිකයින්;
- (ඉ) ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත/ලියාපදිංචි කළ අරමුදල්, සංස්ථාපිත මණ්ඩල සහ සංගම්;
- (ඊ) සුභසිද්ධිය පනත වෙනත් ඕනෑම පාර්ශ්වයක්.

3. විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම සහ පවත්වාගෙන යාම

- (අ) 2020 අප්‍රියෙල් 08 දින සිට මාස විසිහතරක කාලයක් ඇතුළත විශේෂ තැන්පතු ගිණුම් විවෘත කළ යුතුය.
- (ආ) විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම සහ පවත්වාගෙන යාම කාලීන තැන්පතු ආකාරයෙන් පමණක් සිදු කළ යුතුය. කාලීන තැන්පතු තැබීමට අරමුදල් ලබා ගැනීමේ කාර්යය සහ කාලීන තැන්පතු අරමුදල් ශ්‍රී ලංකාවෙන් පිටතට ආපසු යැවීම සඳහා පමණක් ක්‍රියාකාරීත්ව ගිණුම් වශයෙන් විශේෂ තැන්පතු ගිණුම් ඉතුරුම් ගිණුම් ආකාරයෙන් විවෘත කළ හැකිය.

(අ) නම් කරන ලද ඕනෑම විදේශ ව්‍යවහාර මුදලකින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම හා පවත්වාගෙන යාම කළ යුතුය.

(ආ) විශේෂ තැන්පතු ගිණුම් සුදුසුකම්ලත් තැනැත්තන් විසින් හවුල් ගිණුම් ලෙස පවත්වාගෙන යා හැකිය.

4. අවම කාලසීමාව: මාස හයයි (6)

5. ගෙවිය යුතු පොළිය: අදාළ බලයලත් වෙළෙඳා විසින් සමාන කල්පිරීම් සහිත සාමාන්‍ය තැන්පතු සඳහා ගෙවනු ලබන තැන්පතු පොළී අනුපාතවලට අමතරව වාර්ෂිකව ප්‍රතිශතාංක එකක් සහ ප්‍රතිශතාංක දෙකක් පිළිවෙලින් මාස 6 ක සහ මාස 12 ක කාලසීමාවක් සහිත විශේෂ තැන්පතු ගිණුම් සඳහා විශේෂ තැන්පතු ගිණුම කල්පිරීමේදී ගෙවනු ලැබේ (තැන්පතුව පවත්වාගෙන යන ව්‍යවහාර මුදලින්).

සටහන: තැන්පතුව කල්පිරීමේදී පොළිය ගෙවනු ලබන දිනයට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂණය කරනු ලබන දර්ශක අනුපාතයක් භාවිතයෙන් පරිවර්තන අමතර පොළිය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලයලත් වෙළෙඳුන් හට ශ්‍රී ලංකා රුපියල් වලින් කලින් කලට ප්‍රතිපූර්ණය කරනු ලැබේ.

6. අරමුදල් ආපසු යැවීම : කාලීන තැන්පතුව කල්පිරීමේදී විදේශ මුදල් බවට පරිවර්තනය සහ ශ්‍රී ලංකාවෙන් පිටතට ආපසු යැවීම බාධාවකින් තොරව සිදු කළ හැකිය.

7. අවසරලත් බැර කිරීම්

(අ) බැංකු පද්ධතිය හරහා ගිණුම් හිමියාගේ නමට ශ්‍රී ලංකාවට පිටතින් ලැබෙන විදේශ මුදලින් වූ ආමුඛ ප්‍රේෂණ

(ආ) 2020 අප්‍රියෙල් 08 වනදා සිට මාස විසිහතරක කාලයක් තුළ ආමුඛ ප්‍රේෂණ ලෙස ගිණුම් හිමියාගේ ආමුඛ ආයෝජන ගිණුමකට හෝ අක්වෙරළ බැංකු ඒකකයක පවත්වාගෙන යන ගිණුමකට ලැබුණු මුදල් වලින් වන මාරු කිරීම්

(ඇ) පනතෙහි 8 වන වගන්තිය යටතේ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නියමයක් මගින් අමාත්‍යවරයා විසින් නියම කරන ලද පරිදි, පැමිණෙන තොටුපොළෙහිදී රේගු දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට යටත්ව, 2020 ජනවාරි 01 දින හෝ එදිනට පසුව ශ්‍රී ලංකාවට පැමිණි ගිණුම්හිමියෙකු විසින් නීත්‍යානුකූලව අත්පත් කරගන්නා ලද සහ රැගෙන එන ලද විදේශ විනිමය

(ඈ) බලයලත් වෙළෙඳා හට සුදුසු පරිදි කරනු ලබන ප්‍රකාශයකට යටත්ව, 2020 ජනවාරි 01 දින හෝ එදිනට පසුව ශ්‍රී ලංකාවට පැමිණි ගිණුම් හිමියෙකු විසින් නීත්‍යානුකූලව අත්පත් කර ගන්නා ලද සහ රැගෙන එන ලද ඇ.එ.ජ. ඩොලර් 15,000 හෝ වෙනත් ඕනෑම විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන ප්‍රමාණයකට සමාන වන හෝ අඩුවන විදේශ විනිමය

(ඉ) බලයලත් වෙළෙන්දා හට අරමුදල්හි මූලාශ්‍රය පිළිබඳව කරන ලද ප්‍රකාශයකට යටත්ව, පනතෙහි 8 වන වගන්තිය යටතේ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නියමයක් මගින් අමාත්‍යවරයා විසින් නියම කරන ලද පරිදි එම කොන්දේසි සහ නියමයන්ට යටත්ව සහ එම සීමාවන් දක්වා ශ්‍රී ලංකාවෙහි නේවාසික තැනැත්තෙකු සන්නකයෙහි ඇති විදේශ ව්‍යවහාර මුදල් තෝට්ටු

8. අවසරලත් හර කිරීම

(අ) තැන්පතුව කල්පිරීමේදී ලද මුදලින් කරනු ලබන ප්‍රතිමුඛ ප්‍රේෂණ

(ආ) විශේෂ තැන්පතු ගිණුම් - කාලීන තැන්පතුවල කල් පිරීමේ මුදල්, එම ගිණුම් හිමියාගේම ආමුඛ ආයෝජන ගිණුමකට හෝ අක්වෙරළ බැංකු ඒකකයක පවත්වාගෙන යන ගිණුමකට මාරු කිරීම

(ඇ) 2021 පෙබරවාරි 03 දිනැති අංක 2213/35 දරන අනිවිශේෂ ගැසට් නිවේදනයේ පළ කරන ලද 2021 අංක 2 දරන නියෝග ප්‍රකාරව, ආමුඛ ආයෝජන ගිණුමක් පවත්වාගෙන යාමට සුදුසුකම් ලබන විශේෂ තැන්පතු ගිණුම් හිමියෙකු නම්, පොළියද ඇතුළුව විශේෂ තැන්පතු ගිණුම් කල් පිරීමේ මුදල්, එම ගිණුම් හිමියාගේම ආමුඛ ආයෝජන ගිණුමකට මාරු කිරීම.

(ඈ) 2021 පෙබරවාරි 03 දිනැති අංක 2213/38 දරන අනිවිශේෂ ගැසට් නිවේදනයේ පළ කරන ලද 2021 අංක 5 දරන නියෝග ප්‍රකාරව, පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් පවත්වාගෙන යාමට සුදුසුකම් ලබන විශේෂ තැන්පතු ගිණුම් හිමියෙකු නම්, පොළියද ඇතුළුව විශේෂ තැන්පතු ගිණුම් කල් පිරීමේ මුදල්, එම ගිණුම් හිමියාගේම පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට මාරු කිරීම.

(ඉ) ශ්‍රී ලංකා රුපියල් වලින් ශ්‍රී ලංකාව තුළ දී සිදු කරන ගෙවීම්

9. අනෙකුත් කොන්දේසි

(අ) සමාන ගිණුම් හිමියාගේ ආමුඛ ආයෝජන ගිණුමක් හෝ අක්වෙරළ බැංකු ඒකකයේ පවත්වාගෙන යන ගිණුමක් හරහා අරමුදල් ලැබෙන්නේ නම්, එම අරමුදල් 2020 අප්‍රියෙල් 08 වනදා හෝ ඉන්පසුව ශ්‍රී ලංකාවට ආමුඛ ප්‍රේෂණ වශයෙන් ලැබී ඇති බව බලයලත් වෙළෙඳුන් තහවුරු කර ගත යුතුය.

(ආ) අපනයන මගින් ලද සහ ලැබිය යුතු මුදල්, නේවාසික ආයෝජකයන් විසින් ශ්‍රී ලංකාවෙන් පිටත සිදු කරන ලද ආයෝජනවල ප්‍රතිලාභ/විකිණීම මගින් ලද මුදල් සහ ලැබිය යුතු මුදල් වැනි වෙනත් නියාමන අවශ්‍යතාවන්ට යටත් වන ආමුඛ ප්‍රේෂණ හෝ වෙනත් ඕනෑම ව්‍යවස්ථාපිත අවශ්‍යතාවකට යටත් වන වෙනත් ආමුඛ ප්‍රේෂණ, විශේෂ තැන්පතු ගිණුමට බැර කිරීමට සුදුසුකම් නොලබන බව බලයලත් වෙළෙඳුන් තහවුරු කරගත යුතුය.

(ඇ) මාස 6 හි අවම කල්පිරීමේ කාලසීමාවට පෙර සිදු කරනු ලබන ආපසු ගැනීම් අඛණ්ඩයමත් කළ යුතුය. විශේෂ තැන්පතු ගිණුම් වලින් කල්පිරීමට පෙර සිදු

කරනු ලබන ආපසු ගැනීම් ඉහත 5 වන ඡේදයෙහි පරිදි අමතර පොළියක් ගෙවනු ලැබීම සඳහා සුදුසුකම් නොලැබිය යුතුය.

- (අ) මාස 6 ක කල්පිරීම් කාලයක් සහිත විශේෂ තැන්පතු ගිණුම්, තවත් මාස 6 ක කාලයක් සඳහා පමණක් නැවත ආයෝජනය කළ හැකි අතර (පොළිය නොමැතිව) මාස 6 ක කාලසීමාවෙහි විශේෂ තැන්පතු ගිණුම සඳහා පිරිනමන ලද අමතර පොළිය සඳහා පමණක් සුදුසුකම් ලබනු ඇත. (එනම් අදාළ බලයලත් වෙළෙඳුන් විසින් සමාන කල්පිරීම් සහිත සාමාන්‍ය තැන්පතු සඳහා ගෙවනු ලබන තැන්පතු පොළී අනුපාතවලට වඩා වාර්ෂිකව ප්‍රතිශතාංක එකක්)
- (ඉ) විශේෂ තැන්පතු ගිණුම් ඇපකර වශයෙන් තබාගෙන, බලයලත් වෙළෙඳුන්ට ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයන් වෙත ශ්‍රී ලංකා රුපියල්වලින් ණය ප්‍රදානය කිරීම සඳහා සලකා බැලිය හැකිය. තවද, 2021 පෙබරවාරි 03 දිනැති අංක 2213/37 දරන (අනිවිශේෂ) ගැසට් පත්‍රයෙහි පළ කරන ලද 2021 අංක 04 දරන නියෝගවල අවසර දී ඇති පරිදි ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික ඕනෑම පුද්ගලයෙකු හට ණය ප්‍රදානය කිරීමට අදාළ නියෝගවලට යටත්ව, එවැනි පුද්ගලයන් හට ශ්‍රී ලංකා රුපියල්වලින් හෝ විදේශ ව්‍යවහාර මුදලින් ණය ප්‍රදානය කිරීම සඳහා ඇපකර වශයෙන් විශේෂ තැන්පතු ගිණුම් යොදා ගත හැකිය.
- (ඊ) ඉහත 8 (ඉ) ඡේදය යටතේ ආපසු ලබාගන්නා ලද අරමුදල් විශේෂ තැන්පතු ගිණුමකට නැවත බැර කළ නොහැකිය.
- (උ) අනුරූපී බැංකු සබැඳියාවන් හේතුවෙන් ගිණුම් හිමියා වෙනුවෙන් ආමුඛ ප්‍රේෂණ වෙනත් බලයලත් වෙළෙඳුන්ගේ මාර්ගයෙන් ලැබෙන්නේ නම්, එම ආමුඛ ප්‍රේෂණ ලබන බලයලත් වෙළෙඳුන් විසින් එකී අරමුදල් මාරු කරන අවස්ථාවේදී එකී අරමුදල් නියමිත පරිදි ආමුඛ ප්‍රේෂණ ලෙස ලැබී ඇති බවට ප්‍රකාශ කරමින් විශේෂ තැන්පතු ගිණුම විවෘත කිරීමට නියමිත බලයලත් වෙළෙඳුන් වෙත තහවුරුවක් නිකුත් කළ යුතුය.
- (ඌ) අරමුදල්, නියෝගයට අනුකූලව ගිණුම් හිමියාගේ විශේෂ තැන්පතු ගිණුමට බැර කරන ලද බවට සහ එම ගිණුමෙන් හර කරන ලද බවට, විශේෂ තැන්පතු ගිණුම පවත්වාගෙන යන බලයලත් වෙළෙඳුන්ගෙන් තහවුරුවක් ලබා ගැනීමට යටත්ව, විශේෂ තැන්පතු ගිණුම පවත්වාගෙන යනු ලබන බලයලත් වෙළෙඳුන් හැර වෙනත් බලයලත් වෙළෙඳුන්ගේ මගින් ගිණුම් හිමියාට ප්‍රතිමුඛ ප්‍රේෂණ සිදු කළ හැකිය.
- (එ) තැන්පතුව විවෘත කරන අවස්ථාවේදී, බලයලත් වෙළෙඳුන් විශේෂ තැන්පතු ගිණුම්වලට අදාළ නියම සහ කොන්දේසි පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කළ යුතුය.
- (ඵ) මෙම නියෝග යටතේ විශේෂ තැන්පතු ගිණුම්, තැන්පතු කල් පිරීම සඳහා නම් කරන ලද දිනය ඉක්මවීමෙන් පසුව ද "විශේෂ තැන්පතු ගිණුම" නමින් දේශීය බැංකු ඒකකයෙහි, සාමාන්‍ය කාලීන තැන්පතු ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට බලයලත් වෙළෙඳුන්ට හැකියාව ඇත. මෙලෙස තැන්පතු කල් පිරීම සඳහා

නම් කරන ලද දිනය ඉක්මවීමෙන් පසුව පවත්වාගෙන යන විශේෂ තැන්පතු ගිණුම් සඳහා බලයලත් වෙළෙඳුන් විසින් අනෙකුත් කාලීන තැන්පතු සඳහා ප්‍රදානය කරනු ලබන සාමාන්‍ය තැන්පතු පොළී අනුපාත පමණක් ප්‍රදානය කළ යුතුය.

10. වාර්තා කිරීමේ අවශ්‍යතාවය

(අ) බලයලත් වෙළෙඳුන් විසින් dfem@cbsl.lk විද්‍යුත් තැපෑල හරහා මෙම දෙපාර්තමේන්තුව වෙත පහත පරිදි විශේෂ තැන්පතු ගිණුම් පිළිබඳ තොරතුරු සැපයීම අවශ්‍ය වේ.

- i. එළඹෙන සතියේ 2 වන රාජකාරී දිනය අවසන් වීමට පෙර, මෙම විධානවල **ඇමුණුම I** හි දැක්වෙන ආකෘතියට අනුව, **සනිපතා**
- ii. එළඹෙන මාසයේ 15 වන දින හෝ ඊට පෙර, මෙම විධානවල **ඇමුණුම II** හි දැක්වෙන ආකෘතියට අනුව, **මාසිකව**

(ආ) ඉහත වාර්තා කිරීමේ අවශ්‍යතාවන්ට අනුව බලයලත් වෙළෙඳුන් විසින් අදාළ බැංකුවල ගිණුම් පොත්වලින් අදාළ තොරතුරු ජනනය කිරීම හෝ උපුටා ගැනීම සඳහා බැංකුව තුළ පද්ධතියක් ස්ථාපනය කිරීම අවශ්‍ය වේ.

11. 2020 ජූලි 06 දිනැති 2020 අංක 06, 2020 ඔක්තෝබර් 07 දිනැති 2020 අංක 09 සහ 2020 නොවැම්බර් 25 දිනැති 2020 අංක 10 දරන විධානයන් යටතේ විශේෂ තැන්පතු ගිණුම් පිළිබඳව බලයලත් වෙළෙඳුන් හට නිකුත් කරන ලද පූර්ව විධානයන් මෙමගින් අවලංගු කරනු ලැබේ.

12. ඉහත 11 වන ඡේදයෙහි දක්වා ඇති පූර්ව විධානයන් අවලංගු කිරීම මගින් එම අවලංගු කිරීමට පෙර ඒවා යටතේ උපවිත යම් අයිතියකට හෝ දැරිය යුතු වූ දඩ මුදල් හෝ වගකීම්වලට බලපෑමක් සිදු නොවිය යුතුය.

අධ්‍යක්ෂ - විදේශ විනිමය දෙපාර්තමේන්තුව
2021 අප්‍රියෙල් 08 වැනි දින

විශේෂ තැන්පතු ගිණුම්වල සතිපතා ප්‍රකාශනය - කාලීන තැන්පතු

බැංකුවෙහි නම:

වාර්තා කරන සතිය, මාසය සහ වර්ෂය:

1 වන වගුව - සතිය තුළ විවෘත කරන ලද විශේෂ තැන්පතු ගිණුම්

ශාඛාව	ශාඛා කේතය	ගිණුම් හිමියාගේ නම*	ගිණුම් හිමියාගේ නේවාසිකභාවය**	ජා.හැ.ප/ විදේශ ගමන් බලපත්‍ර අංකය	ව්‍යවහාර මුදල් කේතය	ගිණුම් අංකය	විවෘත කළ දිනය (dd-mm-yy)	තැන්පතුවේ ප්‍රමාණය	තැන්පතු කාලසීමාව මාසවලින් (අදාළ තීරය සලකුණු කරන්න)		කල්පිරීමේ දිනය (dd-mm-yy)	බැංකුව විසින් ප්‍රදානය කරන ලද සාමාන්‍ය පොළී අනුපාතය (ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රදානය කරන ලද අමතර පොළිය හැර) (වාර්ෂිකව %)	අදාළ අමතර පොළී අනුපාතය (මාස 6ක් සඳහා වාර්ෂිකව 1% හෝ මාස 12ක් සඳහා වාර්ෂිකව 2%)	කල්පිරීමේදී බැංකුව විසින් ගෙවීමට නියමිත පොළිය (ප්‍රමාණය)	ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හිමිකම් පෑ යුතු පොළිය (ප්‍රමාණය)	
									6	12						

2 වන වගුව - සතිය තුළ විවෘත කරන ලද විශේෂ තැන්පතු ගිණුම්වල අරමුදල් මූලාශ්‍රය

ව්‍යවහාර මුදල් කේතය***	ආමුඛ ප්‍රේෂණ	මාරු කිරීම්		විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු
		ආමුඛ ආයෝජන ගිණුම්වල සිට	අක්වෙරළ බැංකු ඒකකයෙහි ගිණුම්වල සිට	
එ.ජ.ඩොලර්				
යුරෝ				
ශ්‍රී ලංකා රුපියල්				

- සටහන: * එකම පුද්ගලයා තැන්පතු කිහිපයක් පවත්වාගෙන යන්නේ නම්, සෑම තැන්පතුවක් සඳහාම වෙන වෙනම ජේළි භාවිත කරන්න.
 ** ගිණුම් හිමියාගේ නේවාසිකභාවය R - නේවාසික NR - නේවාසික නොවන
 *** අනෙකුත් නම්කරන ලද විදේශ ව්‍යවහාර මුදල් සඳහා අවශ්‍ය පරිදි ජේළි වැඩි කර ගත හැකිය.

ඉහත පරිදි සකස් කරන ලද වාර්තාවල ස්කෑන් කරන ලද සහ MS Excel යන පිටපත් දෙකම බලයලත් වෙළෙඳුන් විසින් සැපයීම අවශ්‍ය වේ.

බැංකුවෙහි ගිණුම් පොත් වලින් උපුටාගත් / ජනනය කරන ලද ඉහත තොරතුරු සත්‍ය බවට තහවුරු කරමු.

බලයලත් නිලධාරියාගේ නම: අනුකූලතා නිලධාරියාගේ නම සහ මුද්‍රාව:
 අත්සන: අත්සන:
 දිනය: දිනය:

3 වන වගුව - 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද 2021 අංක 21 දරන විධානවල 9(ඇ) ඡේදය යටතේ නැවත ආයෝජනය නොකළ හෝ 9(ඒ) ඡේදය යටතේ සාමාන්‍ය තැන්පතු ලෙස ඉදිරියට ගෙනයාම සිදු නොකළ, මාසය තුළදී කල් පිරුණු විශේෂ තැන්පතු ගිණුම්

ශාඛාව	ශාඛා කේතය	ගිණුම් හිමියාගේ නම*	ගිණුම් හිමියාගේ නේවාසිකභාවය*	ජා.හැ.ප/ විදේශ ගමන් බලපත්‍ර අංකය	ව්‍යවහාර මුදල් කේතය	ගිණුම් අංකය	විවෘත කළ දිනය (dd-mm-yy)	තැන්පතුවේ ප්‍රමාණය	කල්පිරීමේ දිනය (dd-mm-yy)	බැංකුව විසින් ප්‍රදානය කරන ලද පොළී අනුපාතය	කල්පිරීමේදී බැංකුව විසින් ගෙවන ලද පොළිය (ප්‍රමාණය)

4 වන වගුව - 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද 2021 අංක 21 දරන විධානවල 9(ඇ) ඡේදය යටතේ නැවත ආයෝජනය නොකළ හෝ 9(ඒ) ඡේදය යටතේ සාමාන්‍ය තැන්පතු ලෙස ඉදිරියට ගෙනයාම සිදු නොකළ, මාසය තුළදී කල් පිරුණු විශේෂ තැන්පතු ගිණුම් වලින් හර කිරීම් සිදු කරන ලද ආකාරය

ව්‍යවහාර මුදල් කේතය***	ශ්‍රී ලංකාව තුළදී ආපසු ගන්නා ලද	ශ්‍රී ලංකාවෙන් පිටතට ප්‍රේෂණය කරන ලද	මාරු කරන ලද		
			ආමුඛ ආයෝජන ගිණුම් වෙත	පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් වෙත	අක්වෙරළ බැංකු ඒකකයෙහි ගිණුම් වෙත
එ.ජ.ඩොලර්					
යුරෝ					
ශ්‍රී ලංකා රුපියල්					

සටහන: * එකම පුද්ගලයා තැන්පතු කිහිපයක් පවත්වාගෙන යන්නේ නම්, සෑම තැන්පතුවක් සඳහාම වෙන වෙනම ජේළි භාවිත කරන්න.
 ** ගිණුම් හිමියාගේ නේවාසිකභාවය R - නේවාසික

NR - නේවාසික නොවන

*** අනෙකුත් නම්කරන ලද විදේශ ව්‍යවහාර මුදල් සඳහා අවශ්‍ය පරිදි ජේළි වැඩි කර ගත හැකිය.
 ඉහත පරිදි සකස් කරන ලද වාර්තාවල ස්කෑන් කරන ලද සහ MS Excel යන පිටපත් දෙකම බලයලත් වෙළෙඳුන් විසින් සැපයීම අවශ්‍ය වේ.

බැංකුවෙහි ගිණුම් පොත් වලින් උපුටාගත් / ජනනය කරන ලද ඉහත තොරතුරු සත්‍ය බවට තහවුරු කරමු.

බලයලත් නිලධාරියාගේ නම:
 අත්සන:
 දිනය:

අනුකූලතා නිලධාරියාගේ නම සහ මුද්‍රාව:
 අත්සන:
 දිනය: